

# 2016

කාර්ය සාධන වාර්තාව සහ වාර්ෂික  
ගිණුම්

செயற்ற்திறன் அறிக்கைகளும்  
ஆண்டுக் கணக்குகளும்

**Performance Report and  
Annual Accounts**



දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුර

மாவட்ட செயலகம் - அநுராதபுரம்

**DISTRICT SECRETARIAT - ANURADHAPURA**

## පටුන.

පිටු අංකය

1. දිස්ත්‍රික් ලේකම්ගේ පණිවිඩය.	02
2. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - හැඳින්වීම.	03
3. දැක්ම.	04
4. මෙහෙවර.	05
5. අනුරාධපුර දිස්ත්‍රික්කය - හැඳින්වීම.	06
6. අපගේ ප්‍රධාන කාර්යයන්.	07
7. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මූලික තොරතුරු.	08
8. අනුමත කාර්යය මණ්ඩල තොරතුරු.	09
9. දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංවිධාන ව්‍යුහය.	10
10. අනුරාධපුර දිස්ත්‍රික් සිතියම	11
11. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් රැස්කළ ආදායම්.	12
12. සංස්කෘතික අංශය.	13 – 14
13. පුපුරණ ද්‍රව්‍ය පාලන අංශය.	15
14. දිස්ත්‍රික් දිවි නැගුම අංශය.	16 – 20
15. දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය.	21
16. දිස්ත්‍රික් සැලසුම් අංශය.	22 – 26
17. මෝටර් රථ කාර්යාලය.	27 – 28
18. ජාතික පොහොර ලේකම් කාර්යාලය.	29
19. පාරිභෝගික සේවා දෙපාර්තමේන්තුව.	30 - 32
20. දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශය.	33 - 36
21. වාර්ෂික ගිණුම්.	37 - 42

**දිස්ත්‍රික් ලේකම්ගේ පණිවිඩය**

දීර්ඝ වූත්, අභිමානවත් වූත්, ඉතිහාසයක උරුමය ලද අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ මහින්දාගමනයත් සමඟ නව පිබිදීමකින් යුතුව වඩාත් පොහොසත් වූ සිතිවිලිවලින් පෝෂණය වූ ලාංකිකයා, මෙම පුරවරයම කේන්ද්‍ර කර ගනිමින් වඩාත් සංවිධානාත්මක ජන සමාජයක් කරා අවතීර්ණ වෙමින් නව ශිෂ්ටාචාරයක මූලාරම්භයද ඒ සමඟම සනිටුහන් කරන ලදී.

මනා සංවිධානයකින් යුත් කෘෂිකර්මාන්තය හා වාරි කර්මාන්ත, සංස්කෘතිය, ගෘහ නිර්මාණ ශිල්පය සහ සාහිත්‍ය වැනි අංශයන් මෙන්ම ජන සමාජය උසස් මානව ගුණාංගයන්ගෙන් පොහොසත් වින්තන ශක්තියකින් යුත් පිරිසක් බවට පත් කරවනු ලැබුයේද අනුරාධපුර කේන්ද්‍ර කොට ගනිමින් ඇරඹී මෙම ශිෂ්ටාචාරය තුලිනි.

එවන් අභිමානවත් පුරවරයක් ප්‍රධාන කොට ගනිමින් ස්ථාපිත, වර්ග කි.මී. 7,179 ක භූමි ප්‍රමාණයක විහිද ගිය ශ්‍රී ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ 905,000කට ආසන්න වූ ජනගහනයෙන් බහුතරය කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කොට ගත් ජීවනෝපායන්හි නිරත වෙයි. ජාතික කෘෂි ආර්ථිකයේ ප්‍රමුඛතම දායකත්වයක් සපයන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව, ලක් ඉතිහාසය තුළ වරින් වර පැමිණි දේශීය සමාජ උවදුරු හමුවේද ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරන ලදී.

එවන් සේවාවන් රැසක නියමුවන් වන අනුරාධපුර ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා දිස්ත්‍රික් පරිපාලනයේ කේන්ද්‍රස්ථානය වන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් පසුගිය වර්ෂය තුලද විවිධ සේවාවන් රැසක් ඉටු කිරීමට හැකි විය.

අනුරාධපුර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා අත්‍යවශ්‍ය බැව් හඳුනා ගත් සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම සහ කර්මාන්ත වැනි අංශයන් මෙන්ම ආගමික, සාමාජික, දේශපාලනික හා අංශයන්ගේද යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමට හැකි වූ බව සිහිපත් කරනුයේ ඉමහත් සතුටකිනි.

එමෙන්ම ලෝක උරුම පුරාවිද්‍යා ස්ථානයකින් මෙන්ම අනෙකුත් පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුත් ස්ථාන රැසකින්ද සමන්විත වීම, ජෛව විවිධත්වයකින් යුක්තව ස්වභාව සෞන්දර්යයෙන් පොහොසත් වීම වැනි කරුණු හේතුවෙන් නිරතුරුව සිදු වන විදේශීය රාජ්‍ය තාන්ත්‍රික සංචාරයන් සහ වැඩසටහන්වලදී ද එම කටයුතු සංවිධානය කිරීම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම වැනි කටයුතු මනා ලෙස ඉටු කරමින් ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරය තුළ හිමි ගෞරවයද ආරක්ෂා කර ගැනීමට අප සමත් වූ වගද සිහිපත් කරනුයේ මහත් වූ අභිමානයකිනි.

2016 වර්ෂය තුලදී එවන් සේවාවන් රැසක් ඉටු කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙන්ම මුළු මහත් ජාතියේද ගෞරවය අභිමානය සුරක්ෂිත කිරීමට දායකත්වය සැපයූ සියළුම පුද්ගලයන්ට සහ ආයතනවලට කෘතවේදී ස්තූතිය පිරිනමන අතර, 2017 වර්ෂයේදී මෙම කටයුතු තව තවත් පුළුල්ව ඉටු කිරීමට සාමූහිකව පෙළ ගැසීමට ආරාධනා කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

ආර්.එම්.වන්නිනායක  
දිසාපති/දිස්ත්‍රික් ලේකම්  
අනුරාධපුර

## දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර නුවරගම පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පිහිටා ඇත. වර්ෂ 1835දී දිසාපතිවරයා ලෙස කටයුතු කළ ලුතිනන් මැන්ගස්පිල් මහතාගේ සිට දිසාපතිවරු 73 දෙනෙකු මේ දක්වා සේවය කර ඇත. වර්තමාන දිස්ත්‍රික් ලේකම්/දිසාපතිවරයා වශයෙන් ආර්.එම්.වන්නිනායක මහතා දිස්ත්‍රික්කයේ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22කට අයත් ගම්මාන 2584 ක් පුරා විසිරී සිටින 905,000ක් වන සියළුම ජනතාවගේ ජනජීවිතය ඉහළ මට්ටමට ගෙන ඒම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව කටයුතු කිරීමට සියළු නිලධාරීන්ට නායකත්වය දීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වගකීම සහ කාර්යභාරය වේ.

## දැක්ම

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා විසිරී සිටින සියළුම ජනතාවගේ, ජන ජීවිතය ඉහළමටමට ගෙන ඒම සඳහා, ස්වාභාවික සම්පත් හා පරිසරය සුරකිමින් , ජාතික සංස්කෘතික හා ලෝක උරුමයන් ආරක්ෂා කර ගනිමින්, කෘෂි කර්මාන්තය ප්‍රධානව විවිධ කර්මාන්ත නංවමින් රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කිරීමට සියළු නිලධාරීන්ට නායකත්වය දී එලදායි රාජ්‍ය සේවයක් සැලසීමට කටයුතු කිරීම.

මෙහෙවර

දිස්ත්‍රික්කය හා එහි ජනතාව  
ජාතික සංවර්ධනයට දායක වන පරිදි  
තිරසාර සංවර්ධනයක් උදෙසා  
රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූල වූ  
මනා සැලැස්මකින් යුතුව  
සම්පත් හා ආයතන  
එලදායි ලෙස මෙහෙයවන්නා වූ  
සම්බන්ධීකරණයක් තුළින්  
ජනතා අවශ්‍යතා  
කාර්යක්ෂමව, සාධාරණව, යුක්තිගරුකව  
හා මිත්‍රශීලීව ඉටුකිරීම  
අපගේ මෙහෙවරයි.

## අනුරාධපුර දිස්ත්‍රික්කය

බහු ආගමික, බහු භාෂික ජනතාවක් ජීවත්වන අනුරාධපුර දිස්ත්‍රික්කය උතුරින් වව්නියාව, මන්නාරම, මුලතිව් දිස්ත්‍රික්කවලින්ද , දකුණින් කුරුණෑගල, මාතලේ යන දිස්ත්‍රික්කවලින්ද , බටහිරින් පුත්තලම හා මන්නාරම දිස්ත්‍රික්ක හා නැගෙනහිරින් පොළොන්නරුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්ගෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සීමාවන් පවතී.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථානය ප්‍රමුඛ කොට අති පුජාත්වයට පත් ඓතිහාසික උරුමයන්ගෙන් යුත් ස්ථාන මෙන්ම මිහින්තලේ රජමහා විහාරය, තන්තිරිමලේ රජමහා විහාරය, අවුකන පිළිමය ඇතුළු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන රැසක් මෙම නගරය තුළ දර්ශනය වන අතර එම පසුබිම දෙස විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වී ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වන අතර වී ගොවිතැන ප්‍රධාන හෝගය වෙයි. අතිරේක හෝග වශයෙන් සෝයා, බඩ ඉරිඟු, උඳු , තල, ලොකු එෂු වලින් දිස්ත්‍රික් ඉලක්කය සපුරා ගනී. මෙයින් බඩ ඉරිඟු හා සෝයා හෝගයන් ජාතික ඉලක්ක සම්පූර්ණ කර දීමට කටයුතු කරයි. අහස් දිය හා වාරි පද්ධතිය උපයෝගී කරගෙන වගාවට ජලය සපයා ගනී. වර්තමාන ඉංජිනේරු ක්ෂේත්‍රය පවා මවිත කරවන ඉපැරණි වාරි කළමනාකරණ තාක්ෂණ පද්ධතියකින් හෙබි මෙම දිස්ත්‍රික්කය තුළ කලාවැව, තිසාවැව, නුවරවැව, අහසවැව, නාවිච්චිවැව, රාජාංගනය හා පදවිය ඇතුළුව ප්‍රධාන වැව් 12 කින්ද, මධ්‍ය වැව් 85 කින්ද , සුළුවැව් 2974 කින්ද , වාරි පද්ධතිය සමන්විතවේ. ඉතා කුඩා පරිමාණයේ වැව් රාශියක් ද ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනගහනය 905000 ක් වේ.

දිස්ත්‍රික්කයේ දේශගුණික තත්ත්වය සලකා බලන විට වියළි කලාපීය ලක්ෂණ වලින් සමන්විතය. උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 32 කට වැඩිවෙයි. වර්ෂාපතනය වර්ග මිලි මීටර් 1285 ක් ලෙස දැකගත හැකිය. සැප්තැම්බර් මැද භාගයේ සිට පෙබරවාරි දක්වා ඊසානදිග මෝසම් වර්ෂාව සරුවෙයි. ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන මෙහි සෑම තැනකම මිලකළ නොහැකි වටිනාකම් ගැබ්ව තිබීම නිසා දිවයිනේ සෙසු ස්ථානවලට වඩා අද්විතීය ස්ථානයක් මෙම දිස්ත්‍රික්කය හිමි කරගෙන ඇත. ශ්‍රී ලාංකීය සංස්කෘතියේ ජීවමාන ප්‍රතිරූපයට සාක්ෂි නිදන්ගත වී ඇති හෂ්මාවශේෂ තවදුරටත් වටිනාකම් අනාගතයේදී ජාතියට එකතු කරනු ලැබේ.

## දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අනුරාධපුර

### අපගේ ප්‍රධාන කාර්යයන්

- ❖ දිස්ත්‍රික්කයේ ජනතාවගේ දිළිඳුකම අවම කිරීමට මූල පිරිම.
- ❖ සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීම හා සම්බන්ධීකරණය.
- ❖ දිස්ත්‍රික් ව්‍යාපෘති පරිපාලනය හා මෙහෙයවීම.
- ❖ ආදායම් එකතු කිරීම.
- ❖ රජයේ වත්කම් සුරක්ෂිත කිරීම හා පාලනය.
- ❖ ආපදා සහන සහ පුනරුත්ථාපන ව්‍යාපෘති පාලනය.
- ❖ මැතිවරණ කටයුතු සම්බන්ධීකරණය.
- ❖ කොට්ඨාස මට්ටමේ සහ ගම් මට්ටමේ නිලධාරීන් හා සංවිධාන මගින් රජයේ කටයුතු සමායෝජනය කිරීම හා නීතියෙන් පැවරී ඇති කාර්යයන් ඉටු කිරීම.
- ❖ වෙනත් අමාත්‍යාංශවල හා දෙපාර්තමේන්තුවල නියෝජිතයා ලෙස කටයුතු කිරීම .
- ❖ පළාත් සභා කාර්යයන්ට සහාය වීම සහ දිස්ත්‍රික්කයේ සියළුම පරිපාලන කටයුතු සිදු කිරීම.




**අනුරාධපුර දිස්ත්‍රික්කයේ මූලික තොරතුරු**

දිස්ත්‍රික්කයේ නම	අනුරාධපුර
පළාත	උතුරු මැද
මුළු භූමි ප්‍රමාණය	7179
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව	22
ග්‍රාම නිලධාරී කොට්ඨාස සංඛ්‍යාව	694
ගම්මාන සංඛ්‍යාව	2584
මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව	01
ජන්ද දායකයින් සංඛ්‍යාව	653151
මහ නගර සභා	01
ප්‍රාදේශීය සභා සංඛ්‍යාව	18
සංචාරක නිවාස	02
නිල නිවාස	83
කලාප අධ්‍යාපන කාර්යාල	05
පාසල් සංඛ්‍යාව	540
ගුරුවරුන් සංඛ්‍යාව	10782
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව	09
පළාත් සභා මන්ත්‍රීන් සංඛ්‍යාව	22
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව	202
ජනගහනය	905,000

**දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අනුමත කාර්ය මණ්ඩලය**

දිස්ත්‍රික් ලේකම්	01
අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන)	01
අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)	01
සහකාර දිස්ත්‍රික් ලේකම්	01
ගණකාධිකාරී I ශ්‍රේණිය	01
ගණකාධිකාරී II ශ්‍රේණිය	01
ඉංජිනේරු	01
පරිපාලන නිලධාරී	01
භාෂා පරිවර්තක	01
කාර්මික නිලධාරී	01
සැලසුම් ශිල්පී	01
තාක්ෂණික සහයක	02
සංවර්ධන සම්බන්ධීකාරක	02
අයවැය සහකාර	02
රාජ්‍ය කළමනාකරණ සහකාර	30
පරිගණක දත්ත සටහන්කරු	01
කාර්යාල කාර්ය සහායක	09
රියදුරු	05
සනීපාරක්ෂක කම්කරු	01

## දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංවිධාන ව්‍යුහය



අනුරාධපුර දිස්ත්‍රික් සිතියම



අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

1	පදවිය	12	තලාව
2	කැබිනිගොල්ලුව	13	තඹුත්තේගම
3	මැදවව්විය	14	රාජාංගනය
4	රඹුව	15	ගල්නෑව
5	හොරොවපොකාන	16	ඉපලෝගම
6	ගලෙන්බිදුණුවුව	17	මිහින්තලේ
7	කහටගස්දිගිලිය	18	තිරප්පනේ
8	මධ්‍යම නුවරගම් පළාත	19	කැකිරාව
9	නැගෙනහිර නුවරගම් පළාත	20	පලුගස්වුව
10	මහවිලව්විය	21	පලාගල
11	නොව්වියාගම	22	නාව්වාදුව

**5. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් රැස්කල ආදායම පිළිබඳ විස්තර 2016.12.31**

ආදායම් සංකේතය	රැස්කල ආදායම
1002-07-00-R	0.00
1002-12-02-R	1,300.29
1003-07-02-R	23,395,915.50
1003-07-03-R	1,457,950.79
1003-07-04-R	14,000.00
1003-07-05-R	356,815.49
1003-07-99-R	12,244,217.30
2002-01-01-R	4,168,978.90
2002-01-02-R	16,425,111.19
2002-01-03-R	2,058,328.75
2002-02-99-R	7,870,755.46
2003-02-03-R	904,597.67
2003-02-06-R	369,286.68
2003-02-09-R	0.00
2003-02-13-R	385,460.00
2003-02-14-R	117,323,900.00
2003-02-99-R	11,678,066.15
2003-04-00-R	160,588.10
2003-99-00-R	190,135,549.81
2004-01-00-R	41,274,942.45
2006-02-00-R	79,100.00

**සංස්කෘතික අංශය - ප්‍රගතිය 2016**

අනු අංකය	වැඩසටහන	ප්‍රතිපාදන
01	කලායතන සඳහා කලායතන ආධාර ලබා දීම.	රු. 357,500.00
02	ආධාර අවශ්‍ය කලාකරුවන් සඳහා ආධාර ලබා දීම.	රු. 215,000.00
03	කලාභූෂණ සම්මානලාභීන් 05 සඳහා සම්මාන පිරිනැමීම.	රු. 500,000.00
04	<p>දිස්ත්‍රික්කය තුළ පාසැල්, දහම්පාසැල්, කලායතන, සංස්කෘතික මධ්‍යස්ථාන සිසු දරුවන් සම්බන්ධ කරගෙන තරඟ සංවිධානය කිරීම.</p> <ul style="list-style-type: none"> <li>➤ රාජ්‍ය විත්‍ර තරඟ.</li> <li>➤ ළමා නාට්‍ය තරඟ.</li> <li>➤ රාජ්‍ය නර්තන තරඟ.</li> <li>➤ ප්‍රාදේශීය සාහිත්‍ය තරඟ.</li> <li>➤ දිස්ත්‍රික් සාහිත්‍ය තරඟ.</li> </ul>	සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.
05	<p>නිදහස් උත්සවය දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කිරීම.</p> <ul style="list-style-type: none"> <li>➤ ජාතික ගීය කණ්ඩායම සම්බන්ධීකරණය.</li> <li>➤ පාසැල් තුර්ය වාදක කණ්ඩායම් සම්බන්ධීකරණය.</li> </ul>	-
06	බල මණ්ඩල අරමුදල් තර කිරීම සඳහා කොඩි හා ස්ටිකර් අලෙවි කිරීම.	රු. 34,042.00
07	<p>නිදහස් සීමාව අහස විත්‍ර වැඩසටහන. (ප්‍රාදේශීය මට්ටමේ ජයග්‍රාහී පෙර පාසැල් දරුවන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීම.)</p>	රු. 110,000.00
08	<p>අලුත් සහල් මංගල්‍ය පෙරහැර සංවිධානය කිරීම. පෙරහැර සඳහා දිස්ත්‍රික්කයේ කලායතන වල ශිල්පීන් 325 ක් සම්බන්ධ කර ගනිමින් පෙරහැර පෙළගැස්වීම සහ පෙරහැර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත රැගෙන යාමේ සම්පූර්ණ කටයුතු සිදු කිරීම.</p>	ගොවිජන සේවා දෙපාර්තමේන්තුව.
09	<p>අවුරුදු උත්සව කටයුතු සංවිධානයට සහාය වීම.</p> <ul style="list-style-type: none"> <li>➤ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත් වූ සිරිලිය බක්මහ උළෙල සංවිධාන කටයුතු සඳහා සහයෝගය දීම.</li> <li>➤ ගැමි ගෙදර නිර්මාණය කිරීම.</li> <li>➤ රබන් තරඟ හා ජන ගායනා තරඟ විනිශ්චය කිරීම.</li> <li>➤ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ.</li> <li>➤ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ.</li> </ul>	කාන්තා කටයුතු අමාත්‍යාංශය.
10	<p>වෙසක් උත්සවය. බුද්ධගයා මාවතේ වෙසක් කලාපය සංවිධාන කටයුතු සඳහා සහයෝගය ලබා දීම.</p>	
11	<p>පොසොන් උත්සවය</p> <ul style="list-style-type: none"> <li>➤ මිහිඳු පෙරහැර සඳහා කලායතනවලින් නර්තන කණ්ඩායම් 42 ක් සැපයීම.</li> <li>➤ මිහින්තලා රජමහා විහාරයේ පොසොන් පොහෝ දින හේවිසි පූජාව පැවැත්වීම සඳහා ශිල්පීන් 30 ක් සැපයීම.</li> <li>➤ තන්තිරිමලේ රජමහා විහාරයේ පොසොන් පොහෝ දින හේවිසි පූජාව පැවැත්වීම සඳහා ශිල්පීන් 20 ක් සැපයීම.</li> <li>➤ පොසොන් සතිය වෙනුවෙන් නිකුත් කරනු ලබන පොසොන් සභරාව මුද්‍රණය කිරීම.</li> <li>➤ පොහෝ දින රුවන්වැලි සෑ මළුවේ ප.ව. 06:00 සිට පසුදා පහන් වන</li> </ul>	<p align="center">සංස්කෘතික දෙපාර්තමේන්තුව.</p> <p align="right">රු. 121,930.00</p>

	තුරු හේවිසි ශිල්පීන් 50 ක් සම්බන්ධ කරගෙන ශබ්ද පුජාව පැවැත්වීම හා ගෙවීම්, ආහාරපාන සංග්‍රහ කටයුතු හා සියලුම මෙහෙයවීම් කටයුතු සිදු කිරීම.	
12	ප්‍රාදේශීය සාහිත්‍ය උත්සව - 22	රු. 330,000.00
13	<p>දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය</p> <ul style="list-style-type: none"> <li>➤ දිනය - 2015.10.26 , 27</li> <li>➤ ස්ථානය - නාවිවාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය</li> <li>➤ දේශන - ජන විඥානයෙන් ඇත් වූ මිනිසා - මහින්ද දළපොත මහතා සංස්කෘතික මිනිසා සොයා - ආචාර්ය සමන් විරක්කොඩි මහතා ගී රස වින්දන වැඩසටහන - විශාරද කරුණාරත්න විජේවර්ධන මහතා කයිවාරු සාහිත - මාමිණියාවේ ඉලංගසිංහ මහතා සහ කට්ටබුවාගම විජයපාල මහතා</li> <li>➤ අංගම්පොර සටන් කලා සංස්කෘතික ප්‍රසංගය - මෙහෙයවීම රිච්ගල සුමේධ මයා ඇතුළු පිරිස</li> <li>➤ තෙළිඟු ජන කොටස් සංස්කෘතික වැඩසටහන</li> <li>➤ නොන්වි කෝලම් වේදිකා රභ දැක්වීම</li> <li>➤ ජාතික මට්ටමේ කවි කවිදියන් 10 දෙනෙකු සම්බන්ධ කර කවි සැදුවක් පැවැත්වීම</li> <li>➤ සංහිතා පොත මුද්‍රණය කිරීම</li> <li>➤ දිස්ත්‍රික්කයේ ප්‍රවීණ කලාකරුවන් 10 දෙනෙකුට කලාකීර්තිධර සම්මාන ප්‍රදානය කිරීම</li> <li>➤ නර්තන ඉදිරිපත් කිරීම</li> <li>➤ පාරම්පරික ගැමි උරුමයන් ප්‍රදර්ශනය</li> <li>➤ ගැමි ගෙදර</li> <li>➤ වෙද ගෙදර</li> <li>➤ ගුරු ගෙදර</li> <li>➤ ගොවි ගෙදර</li> </ul>	<p>රු. 600,000.00</p> <p>සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින්</p> <p>රු 30,000.00</p>
14	විනීත රියදුරු සතිය වැඩසටහන සඳහා අනුග්‍රාහක පදනමින් සටිකරයක් මුද්‍රණය කොට ප්‍රාදේශීය ලෙකම් කාර්යාල වලට බෙදා හැරීම.	
15	ආබාධිත කලා උළෙලේ දිස්ත්‍රික් තරඟ පැවැත්වීම.	රු. 75,000.00
16	දිස්ත්‍රික්කයේ ගිහි පිරිත් කණ්ඩායම් සඳහා පිරුවානා පොත් වහන්සේලා ලබා දීම.	
17	රාජ්‍ය චිත්‍ර උළෙල සඳහා තරඟකරුවන් සහභාගි කරවීම.	
18	කලායතන විභාග සඳහා කලායතන වල දරුවන් සම්බන්ධ කිරීම.	
19	රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා තරඟකරුවන් සම්බන්ධ කිරීම.	
20	කලාකරු සුවදම් වැඩසටහන	රු. 45,000.00
21	බල මණ්ඩල අරමුදල ශක්තිමත් කර ගැනීම සඳහා සුභාවිත ගී වියමන සංගීත වැඩසටහන පැවැත්වීම.	නැත.
22	සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට වසර 60 ක් පිරීම නිමිත්තෙන් අපේ ගම පරිශ්‍රයේ ප්‍රදර්ශන කුටියක් සැකසීම.	

**පුපුරණ ද්‍රව්‍ය පාලන අංශය - ප්‍රගතිය 2016**

අනු අංකය	කාර්යයන්	2016 වසරේ අපේක්ෂිත සංඛ්‍යාව	2016 වසරේ ඉටු කරන ලද සංඛ්‍යාව	භෞතික ප්‍රගතිය
01	කලුගල් පිපිරීම සඳහා පුපුරන ද්‍රව්‍ය අවසරපත් නිකුත් කිරීම සඳහා	260	238	91.5%
02	ලී, ගෙපල් වැනි වෙනත් ව්‍යාපාරික නොවන කටයුතු සඳහා අවසරපත් නිකුත් කිරීම	20	38	* 100%
03	ඖෂධ නිෂ්පාදනය සඳහා පුපුරන ද්‍රව්‍ය අවසරපත් නිකුත් කිරීම	08	04	** 50 %
04	පුපුරන ද්‍රව්‍ය සපයන්නා බලපත්‍ර නිකුත් කිරීම	06	06	100 %
05	ගිණිකෙළි භාණ්ඩ සපයන්නා බලපත්‍ර නිකුත් කිරීම	40	33	*** 82.5%
06	පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදකයාගේ බලපත්‍ර නිකුත් කිරීම	01	01	100%
07	පනරොම් නිකුත් කිරීම	33000	32560	98.6 %

\* අවශ්‍යතාවය මත පමණක් ලබාගන්නා බලපත්‍රයකි.

\*\* දේශීය වෛද්‍යවරුන් විසින් ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වූ විටදී පමණක් ලබාගනු ලබන අවසර පත්‍රයකි.

\*\*\* මෙම බලපත්‍රය සෑම වසරකම ජූලි මස 01 දින සිට ඉදිරි වසරේ ජූනි මස 30 දක්වා කාලය තුළ ලබාගත හැක.



දිස්ත්‍රික් දිවිනැගුම අංශය  
2016.12.31 දිනට ප්‍රගති විස්තරය

**ආයතන අංශය**

❖ දිවිනැගුම ප්‍රජාමූල සමිති	-	22
❖ දිවිනැගුම ප්‍රජාමූල බැංකු	-	54
❖ ග්‍රාම නිලධාරී වසම් ගනන	-	694
❖ දිවිනැගුම ප්‍රජාමූල සංවිධාන	-	1595
❖ කුඩා කණ්ඩායම්	-	23675

● **සේවා නියුක්තිය**

❖ දිවිනැගුම දිස්ත්‍රික් අධ්‍යක්ෂ	-	01
❖ දිවිනැගුම දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී	-	01
❖ දිවිනැගුම කළමණාකරු	-	112
❖ දිවිනැගුම සංවර්ධන නිලධාරී	-	1022
❖ අනෙකුත් නිලධාරී	-	16

● **පුරප්පාඩු**

❖ දිවිනැගුම කළමණාකරු	-	31
❖ දිවිනැගුම සංවර්ධන නිලධාරී	-	217
❖ අභ්‍යන්තර විගණන සහකාර	-	05
❖ කළමණාකාර සහකාර	-	01
❖ කාර්යාල කාර්ය සහයක	-	01

**සහනාධාර අංශය**

❖ මුළු ප්‍රතිලාභින් ගනන	-	59939
❖ සහනාධාර වියදම	-	රු. 1,547,249,040.00
❖ අඩු ආදායම්ලාභී සමීක්ෂණ ප්‍රගතිය	-	
අවසන් කල සමීක්ෂණ ප්‍රමාණය	-	85211
% ප්‍රතිශතය	-	83 %

**සමාජ ආරක්ෂණ අංශය**

❖ උපන් දිමනා	606	-	රු. 4,389,500.00
❖ විවාහ දිමනා	1204	-	රු. 8,657,500.00
❖ රෝග සඳහා	1673	-	රු. 5,415,350.00
❖ මරණ පාරිතෝෂික දිමනා	1138	-	රු. 16,485,000.00
❖ සිප්දොර ශිෂ්‍යත්ව	8439	-	රු. 9,391,000.00
❖ නිවුන් දරු උපන් දිමනා	6	-	රු. 39,500.00
❖ පරිපාලන වියදම්	-	-	රු. 142,913.87
<b>සමස්ත වියදම</b>	<b>13060</b>	<b>-</b>	<b><u>රු. 46,069,725.69</u></b>

**ප්‍රගති, පුහුණු හා ප්‍රජාමූල සංවිධාන අංශය**

❖ නිවාස ලොතරැයි දිණුම් ඇදීම් - ජයග්‍රහකයින්	<b>169</b>	-	<b>රු. 29,250,000.00</b>
• 2014 ජයග්‍රහකයින්	45	-	රු. 6,750,000.00
• 2015 ජයග්‍රහකයින්	46	-	රු. 6,900,000.00
• 2016 ජයග්‍රහකයින්	78	-	රු. 15,600,000.00
( ජනවාරි සිට ඔක්තෝම්බර් )			

❖ අභ්‍යන්තර කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන් (නිලධාරීන් 1180) - 15	-රු. 739,994.99
• ආයතනික කටයුතු - දින 02 - නිලධාරීන් 630 06	-රු. 497,460.00
• රාජ්‍ය මූල්‍ය කළමනාකරණය දින 01 නිලධාරීන් 180	03 -රු. 80,024.99
• රාජ්‍ය විගණන ක්‍රියාවලිය දින 01 නිලධාරීන් 228	04 -රු. 101,242.00
• රාජ්‍ය මූල්‍යකරණය හා විගණන ක්‍රියාවලිය නිලධාරීන් 142 -	2 -රු. 61,268.00

❖ ප්‍රජාමූල සංවිධාන ලියාපදිංචි කිරීම පිළිබඳ දැනුවත් කිරීම	
නිලධාරීන් - 1109 වැඩසටහන් - 11 මුදල	-රු. 505,711.36

❖ ප්‍රගති සමාලෝචන රැස්වීම්	-රු. 393,729.84
----------------------------	-----------------

**සමාජ සංවර්ධන අංශය**

❖ 2016 කොඩි අලෙවි ආදායම	-	රු. 8,353,638.50
-------------------------	---	------------------

❖ 2016.12.31 දිනට සමාජ සංවර්ධන පදනමේ ශේෂය	-	රු. 10,963,486.48
❖ දිරිය ලියට සෙවනක් නිවාස සංවර්ධන වැඩසටහන		
	නිවාස 57	- රු. 8,550,000.00 - 100%
❖ ප්‍රගති සමාලෝචන වැඩසටහන්	-	රු. 122,994.10 - 99.4%
❖ මත් හා දුම්වැටි නිවාරණ වැඩසටහන්	-	රු. 562,933.00 - 99.5%
❖ ළමා සමාජ ළමා ආරක්ෂණ වැඩසටහන්	-	රු. 165,000.00 - 100%
❖ ජාත්‍යන්තර දින සැමරුම් වැඩසටහන්	-	රු. 395,807.50 - 99.5%
❖ දිරිය සවිය ගම්මාන වැඩසටහන්	-	රු. 1,526,672.00 - 99.9%
❖ ළමා සාහිත්‍යය තරඟ ත්‍යාග	-	රු. 65,500.00 - 100%
❖ උපදේශන වැඩසටහන්	-	රු. 439,800.50 - 99.95%
❖ රුක් රෝපණ වැඩසටහන්	-	රු. 191,737.50
සමස්ථ වියදම	-	<u>රු. 120,204,446.60 - 99.97%</u>

❖ ළමා සමාජ තරඟවලිය - 2016

• 2016 ජාතික තරඟවලියේ ස්ථාන

▪ පළමු ස්ථාන	-	02
▪ දෙවන ස්ථාන	-	04
▪ තෙවන ස්ථාන	-	01
▪ කුසලතා	-	06

ණය අංශය

❖ සේවක ණය

නිකුත් කල ණය ප්‍රමාණය	-	80
නිකුත් කල මුදල	-	රු.80,000,000.00

තොරතුරු තාක්ෂණික අංශය

❖ පරිගණක මිලදී ගැනීම හා අන්තර්ජාල කටයුතු	-	රු. 2,992,517.83
❖ වියදම් ප්‍රතිශතය	-	83%

ප්‍රජාමූල බැංකු අංශය

❖ ප්‍රජාමූල බැංකු	-	54
❖ මුළු ගිණුම් සංඛ්‍යාව	-	498473

❖ මුළු තැන්පතු ප්‍රමාණය	-	රු. 38,69,163,000.00
❖ මුදාහල ණය සංඛ්‍යාව	-	438031
❖ මුදාහල ණය මුදල	-	රු. 9,046,145,36.00
❖ පිටහිටි ණය සංඛ්‍යාව	-	57763
❖ පිටහිටි ණය මුදල	-	1,825,565,767.71
❖ බොල්ණය සංඛ්‍යාව	-	2326
❖ බොල්ණය මුදල	-	රු. 44,867,919.13
❖ බොල්ණය අනුපාතය	-	2.46 %
❖ 2016.12.31 දිනට අයවිය යුතු ණය මුදල-		රු. 6,489,140,633.00
❖ 2016.12.31 දිනට අයවූ ණය මුදල	-	රු. 7,142,000,343.00
❖ කල්පසු වූ ණය		
• හිතාමතා පැහැර හැරී ණය සංඛ්‍යාව	-	821
• හිතාමතා පැහැරහැරී ණය මුදල	-	රු. 11,371,985.00
• ස්වභාවික හේතු මත පැහැරහැරී ණය සංඛ්‍යාව	-	4925
• ස්වභාවික හේතු මත පැහැරහැරී ණය මුදල	-	රු. 139,841,239.00
❖ මුළු ආයෝජන මුදල	-	රු. 3,140,068,851.13
❖ ජංගම ගිණුමේ ශේෂය	-	රු. 82,849,561.31
❖ ඉතුරුම් ගිණුමේ ශේෂය	-	රු. 659,847,788.57
❖ අත ඉතිරි මුදල	-	රු. 21,484,258.34
❖ දිවිනැගුම ප්‍රජාමූල බැංකු ලාභදායීත්වය		
• උපරිම ලාභ ලද ප්‍රජාමූල බැංකු		
අංගමුව ප්‍රජාමූල බැංකුව	-	රු. 4,042,357.99
පළමස්වැව ප්‍රජාමූල බැංකුව	-	රු. 2,630,553.45
ගල්කිරියාගම ප්‍රජාමූල බැංකුව	-	රු. 2,187,331.21
ව්‍යාපෘති අංශය		
❖ ආදර්ශ ගම්මාන වැඩසටහන		
• මිහින්තලේ කටුපොත ආදර්ශ ගම්මානය	-	රු. 4,999,000.00
• තලාව කටුපොත ආදර්ශ ගම්මානය	-	රු. 1,993,476.50
සමස්ථ එකතුව	-	<u>රු. 6,992,476.50</u>
❖ අවාරයේ හෝඟ වගාව ඇතුළු විශේෂ ව්‍යාපෘති		
• මිරිස් වගාව	133	-රු. 1,585,000.00

• එණු වගාව	26	-රු. 416,700.00
• කුකුළු පාලනය	15	-රු. 221,000.00
• අඹ වගාව	78	-රු. 1,085,800.00
<b>මුළු එකතුව(පරි.වි. සමග)</b>	<b>252</b>	<b><u>-රු. 3,358,085.00</u></b>
❖ කොළ එළවළු/ පලා හා දේශීය අල හෝග/ වන වගා වැඩසටහන		
• ප්‍රතිලාභී පවුල් ගණන	-	27774
• වැය කල මුදල	-	රු. 1,079,005.00
❖ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන		
• නිමි ව්‍යාපෘති සංඛ්‍යාව	-	672
• වැය කල මුදල	-	රු. 10,538,607.15
❖ අලෙවි සංවර්ධන වැඩසටහන		
• ජංගම රථ හා ජංගම කුටි ලබාදීම	-	50 -රු. 1,784,026.00
• ගෘහස්ථ ගබඩා ඉදි කිරීම	-	20 -රු. 1,963,036.00
• ව්‍යාපාරික සංගම් ඉදිකිරීම	-	1380 -රු. 1,181,931.50
• පුහුණු වැඩසටහන්	-	1013 -රු. 898,874.25
• විශේෂ ව්‍යාපෘති		-රු. 74,000.00
<b>සමස්ථ වියදම</b>		<b><u>-රු. 5,901,867.75</u></b>

### ගිණුම් අංශය

<b>2016 සමස්ථ වියදම</b>	-	<b>රු. 630,560,104.84</b>
❖ වැටුප් වියදම	-	රු. 241,854,040.09
❖ සංවර්ධන වියදම්	-	රු. 44,828,592.19
❖ අනෙකුත් වියදම් (පරිපාලන වියදම් සමග)	-	රු. 3,438,774,72.56

දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය

ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන - භෞතික ප්‍රගතිය

අනු අංකය	විස්තරය	ලබා දුන් බීජ ප්‍රමාණය කිලෝ	වගා කළ අක්කර ප්‍රමාණය	ගොවීන් සංඛ්‍යාව
1	සෝයා බීජ ලබාදීම	8448.5	422.4	305
2	බීජ තල ලබාදීම	9972	3324	-
3	මිරිස් බීජ ලබාදීම( අමු මිරිස්)	214	535	763
4	බීජ මුං ලබාදීම	1704	170.4	268
5	බීජ කවුපි ලබාදීම	1250	125	212
6	බීජ කුරක්කන් ලබාදීම	144	96	50
7	බඩඉරිඟු බීජ ලබාදීම	585	83	112
8	රටකපු බීජ ලබාදීම, රාජාංගණය	3000	75	259
9	කළු හීනට්ටි බීජ ලබාදීම (බීජ සඳහා)	348.5	11.5	7
10	ලොකුළුණු බීජ ලබාදීම	630	250	330
11	බීජ නිෂ්පාදනයට ලොකුළුණු බිල්බ ලබාදීම	9000	2	8
12	උදු බීජ ලබාදීම	2200	220	347

**දිස්ත්‍රික් සැලසුම් අංශය**

**දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය වැඩසටහන - 2016**

**අනුරාධපුර දිස්ත්‍රික්කය**

**ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ 2016.12.31 වන දිනට ප්‍රගති සාරාංශය**

අනු අංකය	ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය	අනුමත ව්‍යාපෘති සංඛ්‍යාව	අනුමත මුදල(රු.මි)	ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව	ක්‍රියාත්මක නොවූ ව්‍යාපෘති සංඛ්‍යාව	වැඩ අවසන් වූ ව්‍යාපෘති සංඛ්‍යාව	වැඩ අවසන් නොවූ ව්‍යාපෘති සංඛ්‍යාව	වියදම රු මි	භෞතික ප්‍රගතිය%	මූල්‍ය ප්‍රගතිය%
1	පදවිය	23	1.610	23		23		1.410	100	87.58
2	කැබිනිතොල්ලෑව	14	1.720	14		14		1.677	100	97.50
3	මැදවව්විය	52	5.985	52		52		5.570	100	93.07
4	රඹෑව	36	5.172	34	2	32	2	4.230	88.89	81.79
5	හොරොවිපොකාන	42	3.150	42		42		2.850	100	90.48
6	ගලෙන්බිදුණුවැව	58	6.707	58		58		5.896	100	87.91
7	කහටගස්දිගිලිය	65	6.795	64	1	64		5.936	98.46	87.36
8	නැ.නු.ප	84	12.449	76	8	76		11.280	90.48	90.61
9	ම.නු.ප	60	9.663	58	2	58		7.990	96.67	82.69
10	මහවිලව්විය	43	6.130	43		43		5.577	100	90.98
11	නොව්වියාගම	60	10.820	60		60		9.098	100	84.09
12	තලාව	107	9.773	105	2	105		9.235	98.13	94.50
13	තඹුත්තෙගම	94	8.230	91	3	91		7.308	96.81	88.80
14	රජාංගනය	63	6.487	63		63		6.156	100	94.90
15	ගල්නෑව	60	4.855	59	1	59		4.400	98.33	90.63
16	ඉපලෝගම	56	6.135	53	3	53		5.690	94.64	92.75
17	මිහින්තලේ	65	6.810	65		65		6.190	100	90.90
18	තිරප්පනේ	40	4.435	36	4	36		3.444	90	77.66
19	කැකිරාව	80	9.930	78	2	78		9.100	97.50	91.64
20	පලුගස්වැව	31	5.370	31		31		4.910	100	91.43
21	පලාගල	43	4.922	43		43		4.700	100	95.49
22	නාවිවාදුව	48	4.205	48		48		3.950	100	93.94
	<b>එකතුව</b>	<b>1,224</b>	<b>141.353</b>	<b>1,196</b>	<b>28</b>	<b>1,194</b>	<b>2</b>	<b>126.597</b>	<b>97.55</b>	<b>89.56</b>

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2016

අනුරාධපුර දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ ප්‍රගති සාරාංශය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය	අනුමත ව්‍යාපෘති සංඛ්‍යාව	අනුමත මුදල(රු.මි)	ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව	ක්‍රියාත්මක නොවූ ව්‍යාපෘති සංඛ්‍යාව	වැඩ අවසන් වූ ව්‍යාපෘති සංඛ්‍යාව	වැඩ අවසන් නොවූ ව්‍යාපෘති සංඛ්‍යාව	වියදම රු.මි.	භෞතික ප්‍රගතිය %	මූල්‍ය ප්‍රගතිය %
1 පදවිය	20	15	20		20		11.9	100	79
2 කැබිනිගොල්ලුව	35	26	35		35		23.54	100	90
3 මැදවව්විය	40	37	40		40		33.68	100	91
4 රඹුව	50	38	50		48	2	30.07	96	79
5 හොරොව්පොතාන	40	38	40		40		29.88	100	78
6 ගලෙන්බිදුණුවැව	44	41	44		38	6	32.705	86	79
7 කහටගස්දිගිලිය	58	40	58		58		35.115	100	87
8 නැ.නු.ප	27	18	27		24	3	15.24	88	84
9 ම.නු.ප	80	31	79	1	79		25.634	98	82
10 මහවිලව්විය	45	17	45		45		15.316	100	90
11 නොව්වියාගම	90	36	90		88	2	30.82	97	85
12 තලාව	58	39	58		57	1	33.919	98	86
13 තඹුන්තෙගම	42	26	42		41	1	21.922	97	84
14 රජාංගනය	33	21	33		33		18.866	100	89
15 ගල්නැව	69	30	69		69		25.97	100	86
16 ඉපලෝගම	53	32	53		52	1	28.65	98	89
17 මිහින්තලේ	45	23	45		45		20.92	100	90
18 තිරප්පනේ	54	41	54		44	10	28.363	81	69
19 කැකිරාව	143	53	141	2	141		46.95	98	88
20 පලුගස්වැව	24	16	24		23	1	13.7	95	85
21 පලාගල	70	35	70		68	2	32.947	97	94
22 නාව්වාදුව	27	19	27		22	5	15.65	81	82
<b>එකතුව</b>	<b>1147</b>	<b>672</b>	<b>1144</b>	<b>3</b>	<b>1110</b>	<b>34</b>	<b>571.76</b>	<b>96</b>	<b>84.81</b>



**දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය වැඩසටහන - 2016**  
**අනුරාධපුර දිස්ත්‍රික්කය 2016.12.31 වන දිනට ප්‍රගති සාරාංශය**

මුලු ව්‍යාපෘති සංඛ්‍යාව	1224
අනුමත මුදල රු.මි.	141.35
මුලු වියදම රු.මි.	126.59
වැඩ අවසන් ව්‍යාපෘති සංඛ්‍යාව	1194
අඩක් නිම කළ ව්‍යාපෘති සංඛ්‍යාව	2
ක්‍රියාත්මක නොවූ ව්‍යාපෘති සංඛ්‍යාව	28
භෞතික ප්‍රගතිය	98%
මූල්‍ය ප්‍රගතිය	90%

**ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2016**  
**අනුරාධපුර දිස්ත්‍රික්කය 2016.12.31 වන දිනට ප්‍රගති සාරාංශය**

මුලු ව්‍යාපෘති සංඛ්‍යාව	1147
අනුමත මුදල රු.මි.	672
මුලු වියදම රු.මි.	571.76
වැඩ අවසන් ව්‍යාපෘති සංඛ්‍යාව	1110
අඩක් නිම කළ ව්‍යාපෘති සංඛ්‍යාව	34
ක්‍රියාත්මක නොවූ ව්‍යාපෘති සංඛ්‍යාව	3
භෞතික ප්‍රගතිය	96%
මූල්‍ය ප්‍රගතිය	85%

**අවිච්ඡේද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - 2016**

**අනුරාධපුර දිස්ත්‍රික්කය**

**ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ 2016.12.31 දිනට ප්‍රගති සාරාංශය**

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය	අනුමත ව්‍යාපෘති සංඛ්‍යාව	2016 වර්ෂය සඳහා අවිච්ඡේද මුළු මුදල රු (පරිපාලන වියදම 1% සමග)	භෞතික ප්‍රගතිය (ව්‍යාපෘති සංඛ්‍යාව අනුව)			වියදම රු.මි.	
			ක්‍රියාත්මක කළ නොහැකි	ක්‍රියාත්මක වෙමින් පවතින	වැඩ අවසන්		
1	කැබිනිගොල්ලෑව	3	3,480,142.08	1		2	1.319
2	මැදවව්විය	13	6,837,752.58	1		12	6.461
3	රඹෑව	22	11,020,559.65	2	3	17	8.593
4	හොරොවිපොතාන	5	8,195,943.76	1		4	6.873
5	කහටගස්දිගිලිය	12	3,449,813.65	4		8	1.343
6	නැ.නු.ප	4	14,517,080.01	-	1	3	7.2460
7	නොවිටියාගම	6	10,485,424.72	2		4	2.2590
8	කලාව	3	1,763,603.75	1		2	1.459
9	තඹුන්තේගම	10	2,420,336.96	-		10	1.774
10	රාජාගනය	10	14,129,745.23	-	-	10	8.892
11	ගල්නෑව	1	2,692,094.24	1	-	-	0.000
12	ඉපලෝගම	5	3,837,652.24	-	-	5	3.473
13	මිහින්තලේ	2	7,651,452.42	1	-	1	0.966
14	කිරිපිටිය	2	859,429.20	1	-	1	0.4340
15	කැකිරාව	17	13,873,246.14	6	-	11	8.000
16	පළමුවැව	6	3,219,646.43	-		6	3.084
17	පලාගල	6	9,303,873.33	-		6	8.400
18	නාවිවාදුව	2	894,363.74	2	0	-	0.000
එකතුව		129	118,632,160.12	23	4	102	70.889

**අවිච්ඡේද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - 2016**

**අනුරාධපුර දිස්ත්‍රික්කය 2016.12.31 දිනට ප්‍රගති සාරාංශය**

මුළු ව්‍යාපෘති සංඛ්‍යාව	129
අනුමත මුදල රු.මි.	118.632
මුළු වියදම රු.මි.	70.889
වැඩ අවසන් ව්‍යාපෘති සංඛ්‍යාව	102
අධික නිම කළ ව්‍යාපෘති සංඛ්‍යාව	4
ක්‍රියාත්මක නොවූ ව්‍යාපෘති සංඛ්‍යාව	23
භෞතික ප්‍රගතිය	79%
මූල්‍ය ප්‍රගතිය	60%

සංවර්ධන ව්‍යාපෘති ප්‍රගති සාරාංශය 2016.12.31 දිනට

අනුරාධපුර දිස්ත්‍රික්කය

මාර්ග කාපටි කිරීම - 2011 - 2016

අනු අංකය	විස්තරය	ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය	සම්පූර්ණ ව්‍යාපෘති සංඛ්‍යාව	භෞතික ප්‍රගතිය		මූල්‍ය ප්‍රගතිය		
				100 % සම්පූර්ණ	100 % සම්පූර්ණ (%)	මුළු ප්‍රතිපාදන (රු. මි.)	වියදම (රු. මි.)	මූල්‍ය ප්‍රගතිය - ප්‍රතිශතයක් ලෙස (%)
1	මාර්ග කාපටි කිරීම.	පදවිය	-	-	-	-	-	-
2		කැබිනිගොල්ලුව	-	-	-	-	-	-
3		මැදවිවිය	2	-	-	71.00	40.03	56.38
4		රඹුව	3	-	-	105.15	17.19	16.35
5		හොරොවිපොතාන	4	-	-	107.47	24.34	22.65
6		ගලෙන්බිඳුණුවුව	4	-	-	33.07	2.46	7.44
7		කහටගස්දිගිලිය	1	-	-	33.78	5.63	16.66
8		නැ.නු.ප.	7	-	-	10.25	0.11	1.06
9		ම.නු.ප.	3	-	-	33.64	9.56	28.41
10		මහවිලවිවිය	3	-	-	28.16	17.68	62.77
11		නොවිවියාගම	1	-	-	110.44	21.20	19.19
12		තලාව	5	-	-	24.66	4.39	17.81
13		තඹුන්තේගම	-	-	-	-	-	-
14		රාජාගනය	-	-	-	-	-	-
15		ගල්නුව	2	-	-	14.84	8.89	59.89
16		ඉපලෝගම	1	-	-	9.01	11.66	129.31
17		මිහින්තලේ	2	-	-	30.90	4.77	15.45
18		තිරප්පනය	4	-	-	86.49	39.48	45.64
19		කැකිරාව	3	-	-	88.76	21.64	24.38
20		පලුගස්වුව	1	-	-	32.01	20.20	63.12
21		පලාගල	1	-	-	96.86	54.76	56.53
22		නාවිවාදුව	2	-	-	11.26	-	-
<b>එකතුව</b>			<b>49</b>	-	-	<b>927.76</b>	<b>303.98</b>	<b>32.77</b>

යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය

අනුරාධපුර දිස්ත්‍රික්කය

2016.12.31 දිනට ප්‍රගති සාරාංශය


අනු අංකය	විස්තරය	ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය	ව්‍යාපෘති සංඛ්‍යාව	භෞතික ප්‍රගතිය		මූල්‍ය ප්‍රගතිය		
				100 % සම්පූර්ණ	100 % සම්පූර්ණ (%)	මුළු ප්‍රතිපාදන (රු. මි.)	වියදම (රු. මි.)	මූල්‍ය ප්‍රගතිය - ප්‍රතිශතයක් ලෙස (%)
1		පලාගල	1	1	100	1.321	1.21	91.46
<b>එකතුව</b>			<b>1</b>	<b>1</b>	<b>100</b>	<b>1.321</b>	<b>1.21</b>	<b>91.46</b>

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

2016.12.31 වන දිනට ප්‍රගතිය

සේවා කාර්යයන්	නිම කළ වැඩ ප්‍රමාණය	පළමු කාර්තුව මූල්‍ය වටිනාකම	නිම කළ වැඩ ප්‍රමාණය	දෙවන කාර්තුව මූල්‍ය වටිනාකම	නිම කළ වැඩ ප්‍රමාණය	තෙවන කාර්තුව මූල්‍ය වටිනාකම	නිම කළ වැඩ ප්‍රමාණය	සිව වන කාර්තුව මූල්‍ය වටිනාකම
පැවැත් වූ ලිඛිත පරීක්ෂණ සංඛ්‍යාව	7906	-	6500	-	6341	-	8166	-
ප්‍රායෝගික පරීක්ෂණ සංඛ්‍යාව, රියදුරු බලපත්‍ර-නව/ඇතුල් කිරීම්/පරිවර්තන/සංශෝධන	16256	-	15471	-	11114	-	14171	-
ලියා පදිංචි කළ යතුරුපැදි සංඛ්‍යාව	16	-	111	-	554	-	194	-
නිකුත් කළ අංක තහඩු සංඛ්‍යාව	2593	-	1918	-	1887	-	1411	-
නිකුත් කළ බර/අනන්‍යතා සහතික	221	-	213	-	291	-	392	-
පරීක්ෂා කළ ගරාජ් සංඛ්‍යාව		-		-		-		-
රිය අනතුරු සංඛ්‍යාව	209	-	318	-	221	-	246	-
තහනම් නියෝග සංඛ්‍යාව	48	-	46	-	11	-	6	-
2016 වසරේ මුළු මූල්‍ය වටිනාකම	-	<b>28,140,200.00</b>	-	<b>23,334,450.00</b>	-	<b>28,757,900.00</b>	-	<b>33,095,050.00</b>
<b>වසරේ මුළු මුදල</b>	<b>11,332,760.00</b>							
රියදුරු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ පැවැත්වීම	ගෙවීමක් සිදු නොකරයි							
උසාවි/හමුදා හා රජයේ වාහන වල තක්සේරු වාර්තා ලබා දීම								
රජයේ වාහන දුම් පරීක්ෂාව								
රජයේ වාහන අලුත්වැඩියා පරීක්ෂා කර වාර්තා නිර්දේශ කිරීම								
විශේෂ දුම් පරීක්ෂාව								
රජයේ රියදුරන් සඳහා දේශන පැවැත්වීම								
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අදාළ ආකෘති පත්‍ර නිකුත් කිරීම								

## 2016 වසරේ මුළු මූල්‍ය ආදායම



ජාතික පොහොර ලේකම් කාර්යාලය

2016 වර්ෂයේ කුඹුරු ඉඩම් වගාව සඳහා ගොවීන් වෙත පොහොර සහනාධාර නිකුත් කිරීම.  
අනුරාධපුර දිස්ත්‍රික්කය

කන්නය	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	ඉඩම් හෙක්ටයාර ගණන	සහනාධාර මුදල රු. මිලියන
2016 යල කන්නය	97621	89173	1,109.00
2016/17 මහ කන්නය	49726	41070	513.40
<b>එකතුව</b>	<b>147347</b>	<b>130243</b>	<b>1,622.40</b>

2016 වර්ෂයේ ප්‍රතිපාදන වියදම් කිරීම 2016.12.31 දින දක්වා ප්‍රගතිය

වැඩසටහන	ලබා දුන් ප්‍රතිපාදන මුදල රු. හා වැය විෂය අංකය	භෞතික ප්‍රගතිය	වියදම් කළ මුදල රු.	ඉතිරි මුදල රු.
නියදි පරීක්ෂාව හා පොහොරවල ගුණත්වය තහවුරු කිරීම.	150,000.00 <b>118-2-4-1405</b>	පරීක්ෂාවන් 30	76,669.00	246.00
පුහුණු/දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම		වැඩසටහන් 05/සහභාගීත්වය ගොවීන් 161/ව්‍යවසායකින් 60/නිලධාරීන් 138	55,185.00	
තොග ගබඩා අලෙවිසැල් පරීක්ෂාව		පරීක්ෂාවන් 29	16,295.00	
දිස්ත්‍රික් පොහොර කමිටු හා වෙනත් රැස්වීම් හා ලිපිද්‍රව්‍ය		රැස්වීම් 01	1,605.00	
ක්ෂේත්‍ර රාජකාරි සඳහා ඉන්ධන වියදම්	25,000.00 <b>118-2-4-1202</b>	ක්ෂේත්‍ර දින 15	24,725.00	275.00
නව පොහොර සහනාධාර වැඩසටහන - 2016	40,000.00 <b>118-2-4-1504</b>	2016 යල කන්නය, 2016/17 මහ කන්නය	39,974.94	25.06
<b>එකතුව</b>	<b>215,000.00</b>		<b>214,453.94</b>	<b>546.06</b>

**පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය**

**අනුරාධපුර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ**

**දැනුවත් කිරීම් - 2016**

දිනය	දැනුවත් කිරීමේ ස්වභාවය	අධිකෂණය	ඉදිරිපත් කිරීම	ස්ථානය / ප්‍රදේශය	සහභාගිත්වය
2016.02.19	මහජනතාව	ආර්.එම්.පී.කේ රස්නායක	බී.එම්.එස්.දිසානායක	ප්‍රජා ශාලාව - තඹුන්තේගම	50
2016.02.29	පාස, a සිසුන්			හබරණ මධ්‍ය විද්‍යාලය	54
2016.03.10	මහජනතාව			මැදවව්විය	
2016.03.15	මහජනතාව			දි.ලේකම් කාර්යාලය - අනුරාධපුර	62
2016.03.15	මහජනතාව			නොවිවියාගම තඹුන්තේගම	
2016.03.23	රාජ්‍ය නිලධාරීන්			පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය	33
2016.04.25	මහජනතාව			කහටගස්දිගිලිය	25
2016.05.25	රාජ්‍ය නිලධාරීන්			පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය	32
2016.06.02	ව්‍යාපාරිකයන්			අනුරාධපුර	28
2016.06.18	ව්‍යාපාරිකයන්			මිහින්තලය	105
2016.07.11	රාජ්‍ය නිලධාරීන්			පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය	32
2016.09.23	ව්‍යාපාරිකයන්			විහාරපාලුගම	20
2016.10.24	රාජ්‍ය නිලධාරීන්			ප්‍රා.ලේ .කාර්යාලය ,තිරප්පනේ	32
2016.10.29	මහජනතාව			සාලියපුර	24
2016.11.16	රාජ්‍ය නිලධාරීන්			පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය	32
2016.11.30	මහජනතාව			අනුරාධපුර	53
2016.12.08	මහජනතාව			ගල්නෑව	50
2016.12.19	ව්‍යාපාරික ප්‍රජාව			දි.ලේකම් කාර්යාලය - අනුරාධපුර	30
2016.12.27	මහජනතාව			ගල්නෑව	33

අනුරාධපුර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ  
වැටලීම් හා දඩ මුදල් - 2016

මාසය	වැටලීම්	නඩු පැවරීම්	දඩ මුදල
ජනවාරි	81	88	308,500.00
පෙබරවාරි	76	49	141,000.00
මාර්තු	61	90	311,000.00
අප්‍රේල්	87	11	85,000.00
මැයි	60	147	445,000.00
ජූනි	97	72	224,000.00
ජූලි	97	99	285,000.00
අගෝස්තු	97	87	291,000.00
සැප්තැම්බර්	96	113	420,000.00
ඔක්තෝම්බර්	90	52	244,500.00
නොවැම්බර්	102	132	443,000.00
දෙසැම්බර්	109	82	223,000.00
	<b>1053</b>	<b>1022</b>	<b>3,421,000.00</b>



අනුරාධපුර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට

ලද පැමිණිලි - 2016

මාසය	ලැබුණු පැමිණිලි ගණන	විසඳුණු පැමිණිලි ගණන	නොවිසඳුණු පැමිණිලි ගණන	ප්‍රධාන කාර්යාලයට යොමු කළ පැමිණිලි ගණන
ජනවාරි	2	2		
පෙබරවාරි	10	8		2
මාර්තු	4	2		2
අප්‍රේල්	3	2		1
මැයි	5	5		
ජූනි	4	2	1	1
ජූලි	4	2		2
අගෝස්තු	4	4		
සැප්තැම්බර්	1	1		
ඔක්තෝම්බර්	3	2	1 විසඳමින් පවතී	
නොවැම්බර්	2	1	1 විසඳමින් පවතී	
දෙසැම්බර්	5	3	2 විසඳමින් පවතී	

දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශය

ප්‍රගතිය - 2016.12.31 දිනට

අනු අංකය	අදාළ ක්ෂේත්‍රය සහ මූලික ක්‍රියාකාරකම්	වැඩසටහන් ගණන				සහභාගි වූ ගණන		වියදම			
		වාර්ෂික ඉලක්කය	මාසික කාර්යය	මෙම මාසයට මුළු ගණන	මෙම මාසයට ප්‍රගතිය % ලෙස	මාසික කාර්යය	මෙම මාසයට මුළු ගණන	වාර්ෂික ප්‍රතිපාදන	මාසික කාර්යය	මෙම මාසයට මුළු ගණන	ප්‍රගතිය % ලෙස
<b>1 දැනුවත්භාවය හා ආකල්ප සංවර්ධනය</b>											
	පොදු දැනුවත්භාවය	15	-	21	140	-	737	44,000.00	-	8,880.00	20
<b>1</b>	විශේෂ දැනුවත් භාවය	1	-	1	100	-	-	26,000.00	-	19,523.75	75
	EDP තේරීම	5	-	6	120	-	128	55,000.00	-	32,345.00	59
	ආකල්ප වර්ධන විශේෂ වැඩසටහන	5	-	5	100	-	141	35,000.00	-	31,832.59	91
<b>2 ව්‍යාපාරික අදහස් උත්පාදනය හා තේරීම</b>											
<b>2</b>	ව්‍යාපාරික අදහස් උත්පාදනය හා ශක්‍යතා අධ්‍යයන වැඩසටහන්	3	-	3	100	-	86	21,000.00	-	31,249.00	149
<b>3 ව්‍යවසායකත්ව සංවර්ධනය</b>											
<b>3</b>	i. ව්‍යාපාර සඳහා මග	5	-	5	100	-	132	80,000.00	-	65,801.00	82
	ii. (EDP) - ව්‍යාපාර සංවර්ධන වැඩසටහන	1	-	1	100	-	30	1,010,000.00	-	1,065,438.58	105
<b>4 තාක්ෂණික සංවර්ධනය</b>											
<b>4</b>	i. ඒකල පුහුණුව		5	5	-	13	13	100,000.00	97,450.00	97,450.00	97
	ii. තාක්ෂණික පුහුණු වැඩසටහන්	4	-	4	100	-	108	60,000.00	-	55,086.00	92
<b>5 ව්‍යාපාර සැලසුම් සංවර්ධනය</b>											
<b>5</b>	i. ව්‍යාපාර සැලසුම් සංවර්ධන වැඩසටහන්	1	-	1	100	-	16	16,000.00	-	9,540.00	60
<b>6 කළමනාකරණ සංවර්ධනය</b>											
<b>6</b>	i. ඔබේ ව්‍යාපාරය මෙහෙයවීම	1	-	1	100	-	27	17,000.00	-	15,130.00	89
<b>7 අලෙවිකරණ සංවර්ධනය</b>											
<b>7</b>	i. අලෙවිකරණ සංවර්ධන පුහුණු වැඩසටහන්	1	-	1	100	-	25	17,000.00	-	14,820.00	87
	ii. පාරිභෝගික ආරක්ෂාව	1	-	1	100	-	20	6,000.00	-	4,070.00	68
	iii. ව්‍යාපාරික අත්දැකීම් හැවමාරුව	1	-	1	100	-	35	20,000.00	-	22,920.00	115
	IV. වෙළඳපොළ හා ප්‍රදර්ශන	1	-	1	100	-	69	300,000.00	-	328,853.00	110

අනු අංකය	අදාළ ක්ෂේත්‍රය සහ මූලික ක්‍රියාකාරකම්	වැඩසටහන් ගණන					සහභාගි වූ ගණන		වියදම			
		වාර්ෂික	ලැක්ෂ්‍ය	මාසික කාර්යය සාධනය	මෙම මාසයට මුළු ගණන	මෙම මාසයට ප්‍රගතිය % ලෙස	මාසික කාර්යය සාධනය	මෙම මාසයට මුළු ගණන	වාර්ෂික ප්‍රතිපාදන	මාසික කාර්යය සාධනය	මෙම මාසයට මුළු ගණන	ප්‍රගතිය % ලෙස
8	තත්ත්ව සංවර්ධනය											
	ii. සමූහ වැඩසටහන්	1	-	1	100	-	23	15,000.00	-	6,287.00	-	
	iii. NVQ සහතික පත්‍ර සම්බන්ධීකරණය	1	-	1	100	-	25	10,000.00	-	6,330.00	63	
9	පිරිවැයකරණය හා ගිණුම් තැබීම											
	i. පිරිවැයකරණ වැඩසටහන්	1	-	1	100	-	24	10,000.00	-	10,735.00	-	
	ii. පොදු ගිණුම්කරණ වැඩසටහන්	1	-	1	100	-	24	20,000.00	-	22,465.00	-	
10	තොරතුරු තාක්ෂණය											
11	i. තොරතුරු තාක්ෂණ වැඩසටහන්	1	-	1	100	-	31	50,000.00	-	48,030.00	96	
12	මානව සම්පත් සංවර්ධනය											
	i. මානව සම්පත් සංවර්ධන වැඩසටහන්	1	-	1	100	-	16	12,000.00	-	10,920.00	91	
13	ඇගයුම් වැඩසටහන්											
	i. ව්‍යාපාර සංගම් සංවර්ධනය	4	1	5	125	120	273	24,000.00	16,130.00	16,130.00	67	
	ii. හොඳම ව්‍යවසායකයා තේරීම	1	1	1	100	202	202	100,000.00	126,977.95	126,977.95	126.98	
14	පසු විපරම් හා ව්‍යාපෘති නිරීක්ෂණය											
	i. පසු විපරම්	18	-	17	94	-	234	54,000.00	-	37,648.00	70	
	ii. ව්‍යාපෘති නිරීක්ෂණය	13	1	12	92	11	156	130,000.00	6,990.40	83,505.56	64	
15	වෙනත්											
	i. තත්ත්ව සමාලෝචනය	1	-	1	100	-	11	50,000.00	-	13,509.00	27	
	ii. පරිපාලන වියදම්	-	-	-	-	-	-	18,000.00	-	-	-	
16	iii. විශේෂ අලෙවිකරණ සංවර්ධන පුහුණු වැඩසටහන (වෙළඳපොළ ව්‍යවසායකයින් සඳහා)	-	-	1	-	-	62	-	-	5,610.00	-	
17	වැඩමුළු සකස් කිරීමේ ක්‍රියාකාරී සැලසුම්	-	-	1	-	-	-	-	-	10,260.00	-	

18	2016 ව්‍යවසායකත්ව ප්‍රදර්ශනය	-	-	1	-	-	-	-	-	22,055.00	-
19	2016 සඳහා ව්‍යවසායකත්ව සාකච්ඡා හා ක්‍රියාකාරී සැලසුම	-	-	1	-	-	-	-	-	8,286.21	-
20	අවසාන තේරීම	-	-	1	-	-	-	-	-	14,744.10	-
21	2016 වර්ෂ අවසාන ප්‍රගති සමාලෝචනය	-	-	1	-	-	-	-	-	12,405.12	-
	පරිපාලන	-	-	-	-	-	-	-	41,000.00	41,000.00	
	<b>මුළු එකතුව</b>	<b>88</b>	<b>8</b>	<b>105</b>	<b>119</b>	<b>346</b>	<b>2648</b>	<b>2,300,000.00</b>	<b>288,548.35</b>	<b>2,299,836.86</b>	<b>100</b>

**2016 දෙසැම්බර් මාසය සඳහා ප්‍රගති සමාලෝචන වාර්තාව**

අනු අංකය	ක්‍රියාකාරකම	ඉලක්ක කළ ප්‍රමාණය	මෙම මස කාර්ය සාධනය	මෙම මාසයට මුළු ගණන
1	ආරම්භ කළ නව ව්‍යාපාර	50	12	48
2	පවත්නා ව්‍යාපාර සංවර්ධනය	75	9	109
3	ව්‍යාපාර සැලසුම් සංවර්ධනය	-	-	-
4	ව්‍යාපාර උපදේශන සේවාව	-	4	110
5	ව්‍යාපාර මූල්‍ය සම්බන්ධීකරණය	25	7	23
6	ණය එකතුව			4,529,000.00

**වැය විස්තරය හා වෙන් කළ ප්‍රතිපාදන**  
**2016.12.31 දිනට ප්‍රගතිය**

	වැය විෂය	වැය විස්තරය	වෙන්කළ ප්‍රතිපාදන(රු)
1	104-02-07-2502 (2)	පුහුණු වැඩසටහන්	2,300,000.00
2	104-02-07-1101	ගමන් වියදම්	63,000.00
3	104-02-07-1402	තැපැල් හා සන්නිවේදන	36,000.00
4	104-02-07-1201	ලිපි ද්‍රව්‍ය හා කාර්යාල අවශ්‍යතා	33,000.00
5	104-02-07-1403	විදුලිය හා ජලය	62,500.00
6	104-02-07-1405	විවිධ	10,000.00

**වාර්ෂික ගිණුම්**  
**විසර්ජන ගිණුම - 2016**

**වැඩසටහන් අනුව විසර්ජන ගිණුම - 2016**

ඩී.සී.එස්.ඒ. - 2

වියදම් ශීර්ෂ අංකය : 274 අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ/දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නම :  
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුර  
වැඩසටහන් අංකය හා නාමය : 1 මෙහෙයුම් වැඩසටහන

**පුනරාවර්තන හා මූලධන වියදම් සාරාංශය**

වියදමෙහි ස්වභාවය (ඩී.ඒ.එස්.ඒ. ආකෘති යොමුව සමඟ)	1	2	3	4	5	6	පිටු අංකය ( අදාළ ඩී.ඒ.එස්.ඒ. 2 ආකෘතියට අනුව)
	අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම.	පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම	මු.රෙ. 6 සහ 69 අනුව මාරු කිරීම	මුළු ශුද්ධ වෙන් කිරීම 1+2+3	මුළු වියදම	ශුද්ධ ප්‍රතිඵලය ඉතිරිය/ඉක්මවීම4-5	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(අ) පුනරාවර්තන (ඩී.ඒ.එස්.ඒ. 3)	714,000,000.00	92,058,266.00		806,058,266.00	801,466,404.00	4,591,862.00	3
(අ) මූලධන (ඩී.ඒ.එස්.ඒ. 4)	67,000,000.00	2,200,000.00		69,200,000.00	66,746,554.00	2,453,446.00	4.-5
<b>එකතුව</b>	<b>781,000,000.00</b>	<b>94,258,266.00</b>		<b>875,258,266.00</b>	<b>868,212,958.00</b>	<b>7,045,308.00</b>	

ව්‍යාපෘති අනුව පුනරාවර්තන වියදම්

ඩී.ඒ.එස්.ඒ. - 3

වියදම් ශීර්ෂ අංකය : 274 අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ/දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නම :

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුර

වැඩසටහන් අංකය හා නාමය : 1 මෙහෙයුම් වැඩසටහන

ව්‍යාපෘති අංකය/නම, පෞද්ගලික පඩිනඩි සහ සියළුම ව්‍යාපෘති සඳහා අනෙකුත් වියදම්	1	2	3	4	5	6
	අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම	පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම (+/-)	මු.රෙ. 6 සහ 69 අනුව මාරු කිරීම (+/-)	මුළු ශුද්ධ වෙන් කිරීම 1+2+3	මුළු වියදම	ශුද්ධ ප්‍රතිඵලය ඉතිරිය/ඉක්මවීම 4-5
	රු.	රු.	රු.	රු.	රු.	රු.
<b>ව්‍යාපෘති අංකය :01 : සාමාන්‍ය පරිපාලනය හා ආයතන සේවා - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය</b>						
පුද්ගල පඩිනඩි	39,800,000.00	6,530,000.00	314,405.00	46,644,405.00	46,526,447.00	117,958.00
අනෙකුත් වියදම්	15,125,000.00	1,000,000.00	1,104,188.00	17,229,188.00	16,299,325.00	929,863.00
<b>උප එකතුව</b>	<b>54,925,000.00</b>	<b>7,530,000.00</b>	<b>1,418,593.00</b>	<b>63,873,593.00</b>	<b>62,825,772.00</b>	<b>1,047,821.00</b>
<b>ව්‍යාපෘති අංකය :02 : ප්‍රාදේශීය ලේකම් කාර්යාලය</b>						
පුද්ගල පඩිනඩි	601,100,000.00	80,000,000.00	600,000.00	681,700,000.00	680,134,598.00	1,565,402.00
අනෙකුත් වියදම්	57,975,000.00	4,528,266.00	(2,018,593.00)	60,484,673.00	58,506,034.00	1,978,639.00
<b>උප එකතුව</b>	<b>659,075,000.00</b>	<b>84,528,266.00</b>	<b>(1,418,593.00)</b>	<b>742,184,673.00</b>	<b>738,640,632.00</b>	<b>3,544,041.00</b>
<b>මුළු එකතුව</b>	<b>714,000,000.00</b>	<b>92,058,266.00</b>		<b>806,058,206.00</b>	<b>801,466,404.00</b>	<b>4,591,862.00</b>

ව්‍යාපෘති අනුව මූලධන වියදම්

ඩී.ජී.එස්.ඒ. - 4

වියදම් ශීර්ෂ අංකය : 274 අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ/දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නම :

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුර

වැඩසටහන් අංකය හා නාමය : 1 මෙහෙයුම් වැඩසටහන

අංකය හා නාමය : 2 ප්‍රාදේශීය ලේකම් කාර්යාල

අයිතම අංකය	මූලාකරණය සංකේත අංකය	අයිතම විස්තරය	අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම	පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම (+/-)	මු.රෙ. 6 සහ 69 අනුව මාරු කිරීම පරිපූරක ප්‍රතිපාදන සහ පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම	මුළු ශුද්ධ වෙන් කිරීම 1+2+3	මුළු වියදම	ශුද්ධ ප්‍රතිඵලය ඉතිරිය/ඉක්මවීම් 3-4
			1	2	3	4	5	6
			රු.	රු.	රු.	රු.	රු.	රු.
11		පුහුණු කිරීම් හා හැකියා වර්ධනය	800,000.00			800,000.00	684,755.00	115,245.00
		එකතුව	<b>800,000.00</b>			<b>800,000.00</b>	<b>684,755.00</b>	<b>115,245.00</b>
		මුළු එකතුව	<b>67,000,000.00</b>	<b>2,200,000.00</b>		<b>69,200,000.00</b>	<b>66,746,554.00</b>	<b>2,453,446.00</b>



වැය විෂය අංකය	අයිතස අංකය	මූලාකරණය (සංකේත අංකය)	අයිතම විස්තරය	අයවැය ඇස්තමේන්තු වෙන් කිරීම	පරිපූරක ප්‍රතිපාදන හා පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම (+/-)	මු.රෙ. 66 සහ 69 අනුව මාරු කිරීම පරිපූරක ඇස්තමේන්තු වෙන් කිරීම	මුළු ඉද්ධ වෙන් කිරීම (1+2)	මුළු වියදම	ඉද්ධ පුළුල්වල ඉතිරිය/ඉක්මවීම (3-4)
				(1)රු.	(2)රු.	(3)රු.	(4)රු.	(5)රු.	(6)රු.
			<b>මූලධන වත්කම් පුනරුත්ථාපනය හා වැඩි දියුණු කිරීම</b>						
2001		11	ගොඩනැගිලි	13,000,000	-	-	13,000,000	12,529,416	470,584
2002		11	යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ	1,000,000	-	-	1,000,000	437,813	562,187
2003		11	වාහන	1,500,000	-	-	1,500,000	1,499,552	448
			<b>මූලධන වියදම් අත්පත් කර ගැනීම</b>						
2102		11	ගෘහ භාණ්ඩ හා කාර්යාල උපකරණ	4,000,000	-	-	-	3,907,583	92,417
2103		11	යන්ත්‍ර අත්පත් කර ගැනීම	1,000,000	-	1,677,900	2,677,900	2,663,167	14,733
2104	1	11	ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල - නොවිවියාගම	45,000,000.00	-	-	43,322,100.00	-	-
2104	2	11	ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල - නැ.නු.ප.		-	-		-	-
2104	3	11	ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල - රාජාගනය		-	-		-	-
2104	4	11	ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල - තලාව		-	-		-	-
2104	5	11	ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල - කහටගස්දිගිලිය		-	-		-	-
2104	6	11	ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල - හොරොවිපොකාන		-	1,677,900		42,332,427	989,673
2104	7	11	ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල - මැදවව්විය		-	-		-	-
2104	8	11	ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල - පලගස්වැව		-	-		-	-
2104	9	11	ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල - මහවිලව්විය		-	-		-	-
2401	1	11	ට්‍රාන්ස්පෝමරයක් සවි කිරීම		-	2,200,000		-	2,200,000
2401	1	11	පුහුණු කිරීම් හා හැකියා වර්ධනය	700,000.00	-	-	-	534,444	165,556
			<b>එකතුව</b>	<b>66,200,000</b>	<b>2,200,000</b>	<b>-</b>	<b>68,400,000</b>	<b>66,061,799</b>	<b>2,338,201</b>

වැඩසටහන් අනුව වියදම් මූල්‍යකරණ සාරාංශය

ඩී.ජී.එස්.ඒ. - 5

වියදම් ශීර්ෂ අංකය : 274 / අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ/දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නම :  
 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුර  
 වැඩසටහන් අංකය හා නාමය : 1 මෙහෙයුම් වැඩසටහන

සංකේත	මූල්‍යකරණය	වැඩසටහන 1		2		මුළු එකතුව		වියදම් ප්‍රතිශතය
	සංකේත විස්තරය	ශුද්ධ ප්‍රතිපාදනය 1	සත්‍ය වියදම 2	ශුද්ධ සහිත ප්‍රතිපාදනය 3	සත්‍ය වියදම 4	ශුද්ධ ප්‍රතිපාදනය 5	සත්‍ය වියදම 6	
		රු.	රු.	රු.	රු.	රු.	රු.	
11	දේශීය අරමුදල්	875,258,266.00	868,212,958.00	-	-	875,258,266.00	868,212,958.00	99.20
12	විදේශීය ආධාර - ණය	-	-	-	-	-	-	-
13	විදේශීය ආධාර - ප්‍රධාන	-	-	-	-	-	-	-
14	ප්‍රතිපූර්ණ කළ හැකි විදේශීය ආධාර - ණය	-	-	-	-	-	-	-
15	ප්‍රතිපූර්ණ කළ හැකි විදේශීය ආධාර - ප්‍රධාන	-	-	-	-	-	-	-
16	ප්‍රතිපාර්ශවීය අරමුදල්	-	-	-	-	-	-	-
17	විදේශාධාර සම්බන්ධ දේශීය අරමුදල්	-	-	-	-	-	-	-
21	විශේෂ නීති සේවා	-	-	-	-	-	-	-
	එකතුව	875,258,266.00	868,212,958.00	-	-	875,258,266.00	868,212,958.00	99.20

**අත්තිකාරම් ගිණුම් සහ තැන්පත් ගිණුම් සඳහා වූ පාලන ගිණුම්වල සාරාංශය - 2016**

**සටහන (ii)**

වියදම් ශීර්ෂ අංකය : 274 / අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ/දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නම :  
 දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - අනුරාධපුර

ගිණුම් අංකය සහ නම	ගිණුම් අංක	දෙපාර්තමේන්තු පොත් අනුව				භාණ්ඩාගාර පොත් අනුව 2016.12.31 දිනට ශේෂය
		2016.01.01 දිනට ආරම්භක ශේෂය	වර්ෂය තුළ හර කිරීම්	වර්ෂය තුළ බැර කිරීම්	2016.12.31 දිනට අවසාන ශේෂය	
		රු.	රු.	රු.	රු.	
රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම්	274011	168,381,808.59	65,117,242.13	58,107,123.87	175,391,926.85	175,391,926.85
අනෙකුත් අත්තිකාරම්	-	-	-	-	-	-
විවිධ අත්තිකාරම්	-	-	-	-	-	-
තැන්පත්	-	-	-	-	-	-
පොදු තැන්පත්	-	-	-	-	-	-
අනෙකුත් තැන්පත්	6000/0/011/0/601	287,401,103.93	288,172,923.93	771,820.00	-	-
	6000/0/0/18/078	306,446.67	6,033,877.04	9,443,956.24	3,716,525.87	3,716,525.87
	6000/0/0/13/0/80	41,526,868.66	222,850,274.86	266,912,826.29	85,589,420.09	85,589,420.09
	6000/0/0/17/0/21	12,104,599.87	46,309,477.38	45,275,360.27	11,070,482.76	11,070,482.76
	6000/0/0/19/0/18	8,330,022.49	6,961,434.54	16,589.00	1,385,176.95	1,385,176.95
	6000/0/0/01/0/90	747,775.80	2,536,801.27	4,827,148.92	3,038,123.45	3,038,123.45
	6000/0/2/0/120	200,000.00	6,407,157.80	14,355,093.30	8,147,935.50	8,147,935.50
	6000/0/0/16/0/69	458,518,157.11	366,617,426.64	154,499,534.21	246,400,264.68	246,400,264.68